

ගෝලීය පසුබැම පිළිබඳ ජාමූජ අනතුරු අගවයි

IMF warning on global downturn

තික් බ්‍රිතිය විසිනි

2012 ජනවාරි 25

ජාත්‍යන්තර මූලා අරමුදල, (ජාමූජ) ගෝලීය පසුබැම හා යුරෝ කළාපිය අරමුදයෙන් ගලා එන වැඩිහිටි මූල්‍ය අවධානම් පිළිබඳ ලෙය බැංකුවේ හා එක්සත් ජාතීන්ගේ අනතුරු ඇගවීම්වලට සිය හඩු දීක් කළේය.

2012 ගෝලීය වර්ධනය පිළිබඳ සිය යුරෝකථනය සියයට 3.3ට සංයෝගිතය කරමින් -එය සැපැනුම්බර් අනාවැකියට වඩා සියයට 0.7න් පහත හෙලීමකි- යුරෝපයේ යුරෝන පසුබැමක් පිළිබඳව අනතුරු ඇගවන අතර ජාමූජ, ලෙය ප්‍රකාශනය “යුරෝ කළාපයේ ආත්තින් උගු අතට හැරීමත් වෙනත් තැන්වල අස්ථ්‍රාවරත්වයත්” මගින් තර්ජනයට ලක්ව ඇති බව කියා සිටියි. “යුරෝ අරමුදය උපදුවකාරී නව අදායාරකට ලැගාවදීදී” 2011 සිව්වන කාර්මුවේ වර්ධනය පිරිහිමික් බවට පත් වෙමින් තිබේ.

දියුණු ආර්ථිකයන්හි අපේක්ෂා කළාට වැඩි වර්ධනයක් පවතිදීම, මෙම වර්ධනයන් සැලකිය යුතු ගාමක බලයක් ජනනය කරනු ඇතැයි අපේක්ෂා කළ නොහැකිය. “නැගී එන ආර්ථිකයන්” ලෙය ආර්ථිකයේ නව ප්‍රසාරනයකට පදනම සපයනු ඇති බවට යලියලින් පලඳු ප්‍රකාශනයන් පිළිබඳ දාශ්‍රීයට අනුව යම්න ජාමූජ මෙම කළාපයන් සුවිශේෂ වැදගත් කමක් දරන බව කියා සිටියි.

මෙම ආර්ථිකයන්හි වර්ධනය “යුරෝකථනය කළාට වඩා අඩුවී ඇති” බව ජාමූජ වාර්තාව සඳහන් කරයි. ආන්ඩ්‍රුවල වියදුම් කැටිකිරීමත් “යටින් සිදුවන දුබල වර්ධනයත්” යන දෙකේ ඒකාබද්ධ බලපෑම මත එය වරද පටවයි.

“යටින් දිවෙන අවධානම තියුණු ලෙස වැඩිවී” තිබෙන බවට අනතුරු ඇගවන වාර්තාව, “යුරෝ කළාපයේ රාජ්‍ය හා බැංකු පිඛිනය අතර හානිකර ප්‍රතිපෙෂීන දරනු උගු අතට හැරීමෙන් ඉතා බරපතල අවධානම් ගලා එන බව” ද සඳහන් කරයි. මෙය පෙන්නුම් කරන්නේ, බෙහෙවින් නයගැනීවි තිබෙන ආන්ඩ්‍රුවල බැඳුම්කර පොලී ඉහළ යාම නිසා එම

බැඳුම්කර අගය පහත වැට්මට තුළ දෙමින් ඒවා සතුකරගෙන සිටින ප්‍රධාන බැංකුවල මූල්‍ය තත්වය දුබල වීම හා තවදුරටත් ආන්ඩ්‍රුවලට ඇප දීමේ අවශ්‍යතාවය වැඩි කරන බවත්ය.

කෙසේ වෙතත්, අවදානම යුරෝපයට පමනක් සීමාවී නැති. ජාමූජ “නැගී එන ආර්ථිකයන්හි” තත්වය කෙරෙහි ද අවධානය යොමු කරයි. “නයෙහි උත්පාතය හා වත්කම් මිලෙහි වර්ධනය සේම ඉහළ නගින මූල්‍ය දුබලකම්” එම රටවල් අත්දකිමින් සිටියි.

මෙය ඉල්ලුමේ උත්පාතයකට හා මෙම ආර්ථිකයන්හි වර්ධන අනුපාතිකයන් ඉහළ යාමේ ප්‍රවනතාවය අධික්සේරු කිරීමකට තුවුදිය හැකි බව වාර්තාව පෙන්වා දෙයි. “දේපල හා නය වෙළඳපොලවල ගාමකය දරන හැරීමක් මගින් ආර්ථික කටයුතු කෙරෙහි ඇතිකරන බලපෑම ඉතා හානිකර වනු ඇතුළු”.

නමින් සඳහන් නොකරන නමුත් මෙම විස්තරය වින ආර්ථිකය හොඳින් ගැලපෙයි. 2008 ගෝලීය මූල්‍ය අරමුදය ඇරුමුන තැන් පටන්, තිරසාර ආර්ථික වර්ධන අනුපාතික තුළ තිරනාත්මක ක්‍රියා කළාපයක් ඉවුකරන ලද විනයේ බෙහෙවින් උත්තේත්ලනය කළ දේපල හා ඉදිකිරීම වෙළඳපොල බිඳුවැට්මක විහා බලපෑම පිළිබඳ කනසසල්ල වැඩිමින් තිබේ.

වත්මන් තත්වය සාරාංශ ගත කරමින් වාර්තාව මෙසේ පවසයි. “බිඳුවැට්ම සුළු මූල්‍ය පද්ධතින්, ඉහළ රාජ්‍ය හිග හා නයගැනීමක මෙන්ම පොලී අනුපාතික ඉහායට ආසන්නව පැවතීම මගින් සංලක්ෂිත වත්මන් වාතාවරනය, ස්වයං-පෝෂිත අගුහවාදය හා හානිදායක කම්පන පැතිර යාමට සරු පසක් සම්පාදනය කරයි. වඩාත් තිරනාත්මක වන්නේ යුරෝ කළාපයෙහි එන්ට එන්ටම නරක අතට හැරෙන අරමුදයයි.”

ජාමූජ වාර්තාව නිකුත් කිරීමට මත්තෙන් එහි විධායක අධ්‍යක්ෂ ක්‍රිස්ටීන් ලැගාවි 23දා බර්ලින්හි දී කතාවක් පැවැත්වූවාය. මන්දගාමී වර්ධන අනාවැකි ගැන සඳහන් කරමින් ඇය පැවසුවේ “සාධනීය ප්‍රතිපත්ති සමුදායක්” ඇතිකරගත යුතු බවයි. ඒ පිළිබඳව කිසිදු සහතිකයක් ඇත්තේ නැතු. වෙනත් වචනවලින් කිවහාක්, අනාවැකි පලකර ඇත්තේ යුරෝපයි

අන්ත්‍රික්වලට යුරෝ කළාපීය මූල්‍ය අර්බුදය විසඳාගත හැකිය යන අයටාර්තවත් පරිකළේපයක් මතය යන්නයි.

අනවශ්‍ය තරම් වැඩි අවස්ථාවන්හි දී අවිනිශ්චිත භාවය, ඉල්ලුම හා නය දීමට ඇති කැමැත්ත පසු පසට අදින බව ලැගාචි පැවුණුවාය. 2012 වසර “සුවපත් වීමෙ වසර” විය යුතුය. “නොඑස්නම්, අප පහසුවෙන්ම 1930 ගනන්වල මොහොත කරා උස්සා යා හැකිය. ඒ අවස්ථාව නම් විශ්වාසය හා සහයෝගිතාව බැඳ වැට්මත්, රටවල් ඇතුළතට හැරීමත් ය. එම මොහොත, අවසානයේ දී ලෝකයම ගිල ගන්නා පහත බසින සර්පිලයකට තුවු දෙනු ඇත.”

එවන් මොහොතක්, අකර්මන්තාවය, පමු කළේපනාව හා අනමු දෂ්ඨ්වාදය තුළින් අවිල ගිය හැකි බවට ලැගාචි අනතුරු අගවයි. ඇගේ ප්‍රකාශ පැහැදිලිව ම ඉලක්ක කර ඇත්තේ ජරමානු ආන්ත්‍රික හා මූල්‍ය අධිකාරීන් වෙත ය. බරලිනයේ විරැදුධත්වය හමුවේ ජාම්පා අවධාරනය කරන්නේ, ඉහළ ද්‍රව්‍යීලතාවයක් සඳහා අවකාශ හා අර්බුදය තුළ යුරෝපිය මධ්‍යම බැංකුව වඩාත් ක්‍රියාකාලී ලෙස මැදිහත්වීමේ අවශ්‍යතාවය යි. ඇගේ ප්‍රකාශ නිකුත් වන්නේ බලපෑම් දීමට මිස යුරෝපිය මූල්‍ය පද්ධතිය මූල්‍ය පද්ධතිය පිහි තුළත වී තිබිය දී එම මූලාශ්‍ර හෙලාදැකීමට තොවේ.

ව්‍යුහයක ඇපැදිමේ අරමුදලක් සඳහා බලපෑම් කරන ලැගාචි, “ගිනි බැමුමිකින්” තොරව ඉතාලිය හා ස්පාංක්ස්ක්‍රිය වැනි රටවල් “අසාමාන්‍ය මූල්‍ය පිරිවැය හේතුකාටගෙන තුළුන්වත්කමේ අර්බුදයක් තුළට තල්පුවීමේ අන්තරාය වලක්වාගත තො හැකි” බවට ඇය අනතුරු අගවයි. “එවැන්නක් ගෝලිය මූල්‍ය පද්ධතියේ ස්ථාවරත්වයට විනාශකාරී ප්‍රතිච්චාක” ගෙනදිය හැකිය.

අර්බුදය පොරබැඳීමේ දී ජරමනිය විශාල වගකීමක් දැරිය යුතු බවට සමාන අදහස් පළකරන අතරම ලැගාචි, යුරෝ කළාපයට අවශ්‍ය වන්නේ, “එක් රටක ආර්ථිකයේ බැඳ වැට්මක් සමස්ත යුරෝ කළාපයයේ ම රාජ්‍ය මූල්‍යය හා මූල්‍ය ක්ෂේත්‍රය, වියදම් අධික අර්බුදයක් තුළට ඇද

වැට්මට පෙරාතුව, පොදු සහයෝගිතාවක් සඳහා ඉඩක් සලසින යම් ආකාරයක අවදානම් පංගුකර ගැනීමකට අවකාශ සැලසීම” බව කියා සිටියා ය.

අරමුදල් ඉහළ නැංවීමට විරෝධය දක්වන්නවුන්ට අතුල් පහරක් දෙමින් ලැගාචි පෙන්වා දුන්නේ, “මූල්‍ය ප්‍රතිපත්තිය අයිලාවාරකම හා වගකීම අතර සඳාවාරාත්මක ක්‍රිඛාවක් ලෙස දැකගන්නා, කනස්සල්ලට හේතුවන ප්‍රවනාතාවක්” පවතින බවය.

ජාම්පා සිය යථාවත්කරන වාර්තාව නිකුත්කිරීමට සමාම්ව ජපානයෙන් ලැබෙන ප්‍රවාත්ති පෙන්නුම් කරන්නේ, ප්‍රමුඛ කාර්මික රටවල අඛන්ඩ පසුබැංමයි. යුරෝ කළාපීය අර්බුදය, යෙන් මුදල අධි ප්‍රමානය වීම හා පසුගිය වසරේ ඇතිවූ හු කම්පනය හා තායිලන්තයේ ගංවතුර වැනි ස්වාභාවික විපත්වල ප්‍රතිපල වශයෙන්, 1980 ගනන්වලින් පසුව ජපානය ප්‍රථම වතාවට මූහුන දෙන වෙළඳ ගේජයේ හිගය නිවේදනය කරනු ඇතැයි අපේක්ෂා කෙරේ.

බොහෝ අනාවැකි කරුවන් හිතන්නේ ජපානය ඉක්මනින්ම අතිරික්තයක් කරා මාරුවනු ඇති බවයි. එහෙත් අනෙකුත් අය, ලෝක ආර්ථිකයේ හේත්තු මාන්දුව තව දුරටත් පැවතියෙන් ජපානයේ අප්‍රත්ම දත්ත, ප්‍රවනතාවයක ආරම්භය බවට පත්වනු ඇතැයි අනතුරු අගවති.

ක්මිනිජයේ මහා ප්‍රකාශනයක්, ජපාන බැංකුව විසින් ප්‍රතික්ෂේප කරයි. 24දා නිකුත්කළ නිවේදනයකින් එය, මූල්‍ය වෙළඳපොලවල “බරපතල ආතතියක්” පවතින බවට අනතුරු අගවා තිබුණි. මාරුතු මාසයෙන් අවසන් වන වසර තුළ දැන දේශීය නිෂ්පාදිතය සියයට 0.4කින් හැකිලෙනු ඇති බවට ජපාන මහ බැංකුව ගනන් බලා ඇති. එය කළින් කියා තිබුනේ ආර්ථිකය සියයට 0.3න් වර්ධනය වනු ඇති බවයි. 2013 මාරුතු දක්වා වන වර්ෂය තුළ වර්ධනය සියයට 2ක් පමණි. මෙය ද පහත හෙළිමට බොහෝ දුරට ඉඩ ඇති. විශේෂයෙන්ම වෙළඳ ගේජයේ හිගය දිගටම පැවතුන හොත් එසේ වනු ඇති.